

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



الجمهورية الجزائرية الديمقراطية الشعبية  
وزارة التعليم العالي والبحث العلمي

## البرامج الدراسية للدراسة البكالوريا الوطنية 2022

16 جويلية 2022

### البرامج

- 1 ..... علوم
- 1 ..... رياضيات
- 1 ..... لغة فرنسية
- 1 ..... لغة إنجليزية
- 1 ..... تاريخ و جغرافيا
- 1 ..... فلسفة و أخلاق
- 1 ..... التربية البدنية و الرياضة
- 3 ..... علوم طبيعية
- 3 ..... فلسفة و أخلاق
- 3 ..... تاريخ و جغرافيا
- 3 ..... لغة فرنسية
- 6 ..... علوم طبيعية
- 6 ..... فلسفة و أخلاق
- 7 ..... علوم طبيعية
- 7 ..... فلسفة و أخلاق
- 8 ..... علوم طبيعية



13	.....	.....
14	.....	.....
14	.....	.....
14	.....	.....
16	.....	.....
18	.....	.....
18	.....	.....
18	.....	.....
19	.....	.....
20	.....	.....
20	.....	.....
20	.....	.....
21	.....	.....
21	.....	.....
21	.....	.....
22	.....	.....
22	.....	.....
22	.....	.....
23	.....	.....
24	.....	.....
24	.....	.....
25	.....	.....
25	.....	.....
26	.....	.....
26	.....	.....
26	.....	.....
26	.....	.....

26	.....	.....
27	.....	.....
27	.....	.....
27	.....	.....
27	.....	.....
28	.....	.....
28	.....	.....
29	.....	.....
29	.....	.....
29	.....	.....
29	.....	.....
30	.....	.....
31	.....	.....
31	.....	.....
31	.....	.....
32	.....	.....
32	.....	.....
32	.....	.....
33	.....	.....
33	.....	.....
33	.....	.....
34	.....	.....
35	.....	.....
35	.....	.....
35	.....	.....
36	.....	.....

36	.....	.....	.....
36	.....	.....	.....
38	.....	.....	.....
39	.....	.....	.....
39	.....	.....	.....
40	.....	.....	.....
40	.....	.....	.....
41	.....	.....	.....
41	.....	.....	.....
41	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
43	.....	.....	.....
44	.....	.....	.....
44	.....	.....	.....
45	.....	.....	.....
46	.....	.....	.....
46	.....	.....	.....
46	.....	.....	.....
46	.....	.....	.....



56	.....	.....
57	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
58	.....	.....
59	.....	.....
59	.....	.....
59	.....	.....
59	.....	.....
59	.....	.....
60	.....	.....
60	.....	.....
60	.....	.....
61	.....	.....
61	.....	.....
61	.....	.....
61	.....	.....
62	.....	.....
62	.....	.....
62	.....	.....
62	.....	.....
62	.....	.....
62	.....	.....
63	.....	.....
63	.....	.....
64	.....	.....

64	.....	.....
64	.....	.....
66	.....	.....
66	.....	.....
67	.....	.....
67	.....	.....
67	.....	.....
68	.....	.....
68	.....	.....
68	.....	.....
69	.....	.....
69	.....	.....
69	.....	.....
69	.....	.....
70	.....	.....
71	.....	.....
71	.....	.....
71	.....	.....
71	.....	.....
71	.....	.....
72	.....	.....
72	.....	.....
72	.....	.....
72	.....	.....
74	.....	.....
74	.....	.....
75	.....	.....
75	.....	.....







89	.....	.....
89	.....	.....
90	.....	.....
91	.....	.....
91	.....	.....
91	.....	.....
92	.....	.....
93	.....	.....
93	.....	.....
93	.....	.....
94	.....	.....
94	.....	.....
94	.....	.....
94	.....	.....
94	.....	.....
96	.....	.....
96	.....	.....
96	.....	.....
96	.....	.....
97	.....	.....
97	.....	.....
97	.....	.....
97	.....	.....
98	.....	.....
98	.....	.....
99	.....	.....
99	.....	.....
99	.....	.....



# අධිකරණ විනිසුරු සභාවේ විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022

වර්ෂය: 16 ජූනි 2022

## විනිසුරු සේවය

### විනිසුරු සේවයේ යෙදවීම

1. **විනිසුරු සේවයේ යෙදවීම**  
 (අ) 32/2021 (විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022) ට 425 වන කොටසේ (අ) කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.  
 (ආ) විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට "අ.1" කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.
2. **විනිසුරු සේවයේ යෙදවීම**  
 ජ. විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට, විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට (විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022) කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.
3. **විනිසුරු සේවයේ යෙදවීම**  
 ජ. විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට, විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට (විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022) කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.
4. **විනිසුරු සේවයේ යෙදවීම**  
 ජ. විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට, විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට (විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022) කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.
5. **විනිසුරු සේවයේ යෙදවීම**  
 ජ. විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට, විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට (විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022) කොටසේ සඳහන් කර ඇති විනිසුරු සේවයේ යෙදවීමේ කොටස 2022 ට යොමු කිරීම.





לסעיף 17, תרופות זכויות יוצרים וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(כ) פגיעה בתרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(ח) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(ט) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(י) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(1) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(2) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(3) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.

(4) תרופות זכויות יוצרים וזכויות פטנטיות  
לצד זכויות יוצרים, תוגנה על ידי בית דין וזכויות פטנטיות  
תוגנה על ידי בית דין.











ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පිළිගැනීමට සූදානම් වීමට;

3) (3) ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට සූදානම් වීමට

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පිළිගැනීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

18. යම් විධිමත් ක්‍රියාකාරීත්වයක්  
දැක්වීමට

ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පිළිගැනීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

19. ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට

(අ) ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

(ආ) ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

(ඇ) ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

20. ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට

ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

21. ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට

ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

22. ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට  
ප්‍රතිචාරයක් දැක්වීමට

ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.

23. ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට

ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට; ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වීමට.



אשר אצטרף למספרים המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

(א) וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

30

לפיכך נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

(ב) וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

(ג) וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

(ד) וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

31

לפיכך נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.

וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו. וכן נראה שיש להוסיף עליו את כל המצוינים בתוספתא זו.





























56. **අධිකරණ විනිශ්චය කොටසේ  
දැනට පවතින නිලධාරීන්ගේ**

(අ) අධිකරණ විනිශ්චය කොටසේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 01 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත. 92 වන වර්ෂයේදී 93 වන වර්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන් පවතින බවට තීරණය කර ඇත.

(ආ) අධිකරණ විනිශ්චය කොටසේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 14 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත. 97 වන වර්ෂයේදී 91 වන වර්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන් පවතින බවට තීරණය කර ඇත.

(ඇ) අධිකරණ විනිශ්චය කොටසේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 15 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත. 96 වන වර්ෂයේදී 91 වන වර්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන් පවතින බවට තීරණය කර ඇත.

(ඈ) අධිකරණ විනිශ්චය කොටසේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 65 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත. 94 වන වර්ෂයේදී 01 වන වර්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන් පවතින බවට තීරණය කර ඇත.

57. **අධිකරණ විනිශ්චය කොටසේ  
දැනට පවතින නිලධාරීන්ගේ**

අධිකරණ විනිශ්චය කොටසේ නිලධාරීන්ගේ සංඛ්‍යාව 169 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත. 15 වන වර්ෂයේදී 16 වන වර්ෂයට වඩා වැඩි ප්‍රමාණයක් නිලධාරීන් පවතින බවට තීරණය කර ඇත.

- (අ) නිලධාරීන්ගේ සංඛ්‍යාව 17 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත;
- (ආ) නිලධාරීන්ගේ සංඛ්‍යාව 17 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත;
- (ඇ) නිලධාරීන්ගේ සංඛ්‍යාව 17 වන විට පමණක් පවතින බවට තීරණය කර ඇත;







ከግዴታ

(3) ግዴታ ከግዴታ ለግዴታ ግዴታ ግዴታ ግዴታ

(4) ግዴታ ግዴታ 18 (ግዴታ) ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ

(5) ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ

68.

(ሀ)

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

(ለ)

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ

69.

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ

ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ ግዴታ



**70**

**71**

70

71

(1) 70

(2) 71

71

71

(1) 71

(2) 71

(3) 71



73

73

73 (1) ...

73 (2) ...

73 (3) ...

73 (4) ...

73 (5) ...

73 (6) ...

73 (7) ...







සරණය කරමින් සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ අනෙකුත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අධිකරණයට යොමු කළ හැකි බවට තීරණය කළේය.

### සටහන 80

#### අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව

80. (අ) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කිරීමේදී, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 101 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 14 (අ) වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 108 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 2 (අ) වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.

(ආ) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 107 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 107 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.

- (1) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 107 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.
- (2) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 107 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.

(ඇ) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 101 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 14 (අ) වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.

81. (අ) අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි 101 වන කොටසේ සඳහන් කර ඇති පරිදි, අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි පිළිබඳව තීරණය කළේය.

















אשר הן כרוכות בהן ויש להן תפקידים חשובים במערכת המשפטית  
והתפקידים האלו, והתפקידים האחרים, הם חלק מהתפקידים  
החשובים ביותר.

98. (א) תפקידים חשובים במערכת המשפטית, כגון תפקידם של שופטים, קצינים, עורכי דין, וכו', הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית. תפקידים אלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.

אשר לתפקידים החשובים ביותר במערכת המשפטית, הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.

99. (א) תפקידים חשובים במערכת המשפטית, כגון תפקידם של שופטים, קצינים, עורכי דין, וכו', הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית. תפקידים אלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.

### תפקידים חשובים במערכת המשפטית

100. תפקידים חשובים במערכת המשפטית, כגון תפקידם של שופטים, קצינים, עורכי דין, וכו', הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית. תפקידים אלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.

14 (ב) תפקידים חשובים במערכת המשפטית, כגון תפקידם של שופטים, קצינים, עורכי דין, וכו', הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית. תפקידים אלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.

101. (א) תפקידים חשובים במערכת המשפטית, כגון תפקידם של שופטים, קצינים, עורכי דין, וכו', הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית. תפקידים אלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית, והתפקידים האלו הם חלק מהתפקידים החשובים ביותר במערכת המשפטית.



























සමස්ත ප්‍රධාන අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(ඊ) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත. ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(1) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(2) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(3) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(4) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(5) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(6) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(ඊ) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

(ඊ) ජාතික අධිකරණයේ සභාවේ සභාපතිවරයා විසින් පත්කළ යුතු වනු ඇත.

מבואות, נאמר כי המבחן הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(ט) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(כ) 125. המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(1) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(2) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(3) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(4) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(5) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(6) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(7) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.

(כ) המבחן המרכזי והמכריע הוא המבחן המרכזי והמכריע, והוא המבחן המרכזי והמכריע.







138 (1) ...

(1) ...

...

(2) ...

...

(3) ...

139 (1) ...

139

...

...

...

...

...

(2) ...

...

...

...

...

(3) ...

...

...

...

...

...

...

140 (1) ...

...

...

...

...

...

(2) ...











































- (1) 181
- (2) 182

181. 181

182. 182

182. 182

182. 182

182. 182

182. 182































222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

222  
223  
224

223  
224

224































## C

### ආදායම් දැක්වීමේ ප්‍රකාශන සහ අනෙකුත් ප්‍රකාශන

අනෙකුත් ප්‍රකාශන	ආදායම් ප්‍රකාශන
අනෙකුත් ප්‍රකාශන	ආදායම් ප්‍රකාශන
අනෙකුත් ප්‍රකාශන	ආදායම් ප්‍රකාශන
අනෙකුත් ප්‍රකාශන	ආදායම් ප්‍රකාශන
15000 මුදල	අනෙකුත් ප්‍රකාශන
1000 මුදල	ආදායම් ප්‍රකාශන
1000 මුදල	ආදායම් ප්‍රකාශන
2000 මුදල	ආදායම් ප්‍රකාශන
<ul style="list-style-type: none"> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> </ul>	<ul style="list-style-type: none"> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> <li>• අනෙකුත් ප්‍රකාශන</li> </ul>







بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

دائرة المحاكمات  
الجزيرة العربية  
الرياض

المرجع القانوني

المادة E

المادة  
المادة

المادة

المادة

المادة

المادة

1.

2.

المادة

المادة

دائری سولہ

دائری سولہ

دائری سولہ

دائری سولہ

دائری سولہ

دائری سولہ

سولہ:

سولہ:

سولہ:

سولہ:

سولہ:

سولہ:





ދަރުކަވާލުކަން ދަނީ ދަނީ (މަނިކަވާލުކަން)

މި ސަލާމަތް ދަނީ ދަނީ.

މި ސަލާމަތް ދަނީ ދަނީ.

މި ސަލާމަތް ދަނީ ދަނީ.





8. 28 208 (a) 208
9. (b)
10. 351
11. 352
12. 325
13. 02 07 361

361

361

361

361









1.

2.

دائرة المحاكمات والتحكيم:

مكتب المحاكمات والتحكيم:

دائرة المحاكمات والتحكيم

مكتب المحاكمات والتحكيم

مكتب المحاكمات والتحكيم

مكتب المحاكمات والتحكيم

مكتب المحاكمات والتحكيم

مكتب المحاكمات والتحكيم:

مكتب:

مكتب المحاكمات والتحكيم











			تصريح سرسره ( براد سرسره )
براد سرسره :	براد سرسره :		براد سرسره / براد سرسره
		براد سرسره / براد سرسره :	تصريح براد سرسره :
		براد سرسره :	
		تصريح :	
		براد سرسره / براد سرسره :	تصريح براد سرسره :
		براد سرسره :	
		تصريح :	
	براد سرسره :		تصريح براد سرسره :
<p>تصريح براد سرسره، تصريح براد سرسره، تصريح براد سرسره، تصريح براد سرسره، تصريح براد سرسره.</p>			

**04 تصريح براد سرسره :**

.....

.....

.....

.....

.....

.....

**05 تصريح براد سرسره بر سرسره تصريح براد سرسره :**

..... 1

.....

.....

.....

..... 2

.....

.....

**06 تذكرة المحامين والبراءة المحترمة في القضاء :**

(تذكرة المحامين والبراءة المحترمة في القضاء هي من اختصاص المحامين المحترمين في القضاء. وقد تم إعدادها من قبل المجلس الأعلى للقضاء في موريتانيا. وتهدف هذه التذكرة إلى تنظيم المهنة المحترمة في القضاء وضمان استقلالها ونزاهتها. وتحتوي على الأحكام المتعلقة بواجبات المحامين المحترمين في القضاء، وآليات اختيارهم، وآليات مراقبة سلوكهم، وآليات حل النزاعات التي قد تنشأ بينهم وبين القضاء. وتعد هذه التذكرة من الوثائق الأساسية التي تحكم مهنة المحاماة في موريتانيا.)

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....















بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



دولة مالهاوس

القضاء

رقم الملف: .....

القضاء

03 (دائرة قضاء مالهاوس) 101-0 (م)

[Empty rectangular box for signature]

القضاء  
القضاء

القضاء

القضاء

القضاء

1. **1** **2** **3** **4** **5** **6** **7** **8** **9** **10** **11** **12** **13** **14** **15** **16** **17** **18** **19** **20** **21** **22** **23** **24** **25** **26** **27** **28** **29** **30** **31** **32** **33** **34** **35** **36** **37** **38** **39** **40** **41** **42** **43** **44** **45** **46** **47** **48** **49** **50** **51** **52** **53** **54** **55** **56** **57** **58** **59** **60** **61** **62** **63** **64** **65** **66** **67** **68** **69** **70** **71** **72** **73** **74** **75** **76** **77** **78** **79** **80** **81** **82** **83** **84** **85** **86** **87** **88** **89** **90** **91** **92** **93** **94** **95** **96** **97** **98** **99** **100** **101** **102** **103** **104** **105** **106** **107** **108** **109** **110** **111** **112** **113** **114** **115** **116** **117** **118** **119** **120** **121** **122** **123** **124** **125** **126** **127** **128** **129** **130** **131** **132** **133** **134** **135** **136** **137** **138** **139** **140** **141** **142** **143** **144** **145** **146** **147** **148** **149** **150** **151** **152** **153** **154** **155** **156** **157** **158** **159** **160** **161** **162** **163** **164** **165** **166** **167** **168** **169** **170** **171** **172** **173** **174** **175** **176** **177** **178** **179** **180** **181** **182** **183** **184** **185** **186** **187** **188** **189** **190** **191** **192** **193** **194** **195** **196** **197** **198** **199** **200** **201** **202** **203** **204** **205** **206** **207** **208** **209** **210** **211** **212** **213** **214** **215** **216** **217** **218** **219** **220** **221** **222** **223** **224** **225** **226** **227** **228** **229** **230** **231** **232** **233** **234** **235** **236** **237** **238** **239** **240** **241** **242** **243** **244** **245** **246** **247** **248** **249** **250** **251** **252** **253** **254** **255** **256** **257** **258** **259** **260** **261** **262** **263** **264** **265** **266** **267** **268** **269** **270** **271** **272** **273** **274** **275** **276** **277** **278** **279** **280** **281** **282** **283** **284** **285** **286** **287** **288** **289** **290** **291** **292** **293** **294** **295** **296** **297** **298** **299** **300** **301** **302** **303** **304** **305** **306** **307** **308** **309** **310** **311** **312** **313** **314** **315** **316** **317** **318** **319** **320** **321** **322** **323** **324** **325** **326** **327** **328** **329** **330** **331** **332** **333** **334** **335** **336** **337** **338** **339** **340** **341** **342** **343** **344** **345** **346** **347** **348** **349** **350** **351** **352** **353** **354** **355** **356** **357** **358** **359** **360** **361** **362** **363** **364** **365** **366** **367** **368** **369** **370** **371** **372** **373** **374** **375** **376** **377** **378** **379** **380** **381** **382** **383** **384** **385** **386** **387** **388** **389** **390** **391** **392** **393** **394** **395** **396** **397** **398** **399** **400** **401** **402** **403** **404** **405** **406** **407** **408** **409** **410** **411** **412** **413** **414** **415** **416** **417** **418** **419** **420** **421** **422** **423** **424** **425** **426** **427** **428** **429** **430** **431** **432** **433** **434** **435** **436** **437** **438** **439** **440** **441** **442** **443** **444** **445** **446** **447** **448** **449** **450** **451** **452** **453** **454** **455** **456** **457** **458** **459** **460** **461** **462** **463** **464** **465** **466** **467** **468** **469** **470** **471** **472** **473** **474** **475** **476** **477** **478** **479** **480** **481** **482** **483** **484** **485** **486** **487** **488** **489** **490** **491** **492** **493** **494** **495** **496** **497** **498** **499** **500** **501** **502** **503** **504** **505** **506** **507** **508** **509** **510** **511** **512** **513** **514** **515** **516** **517** **518** **519** **520** **521** **522** **523** **524** **525** **526** **527** **528** **529** **530** **531** **532** **533** **534** **535** **536** **537** **538** **539** **540** **541** **542** **543** **544** **545** **546** **547** **548** **549** **550** **551** **552** **553** **554** **555** **556** **557** **558** **559** **560** **561** **562** **563** **564** **565** **566** **567** **568** **569** **570** **571** **572** **573** **574** **575** **576** **577** **578** **579** **580** **581** **582** **583** **584** **585** **586** **587** **588** **589** **590** **591** **592** **593** **594** **595** **596** **597** **598** **599** **600** **601** **602** **603** **604** **605** **606** **607** **608** **609** **610** **611** **612** **613** **614** **615** **616** **617** **618** **619** **620** **621** **622** **623** **624** **625** **626** **627** **628** **629** **630** **631** **632** **633** **634** **635** **636** **637** **638** **639** **640** **641** **642** **643** **644** **645** **646** **647** **648** **649** **650** **651** **652** **653** **654** **655** **656** **657** **658** **659** **660** **661** **662** **663** **664** **665** **666** **667** **668** **669** **670** **671** **672** **673** **674** **675** **676** **677** **678** **679** **680** **681** **682** **683** **684** **685** **686** **687** **688** **689** **690** **691** **692** **693** **694** **695** **696** **697** **698** **699** **700** **701** **702** **703** **704** **705** **706** **707** **708** **709** **710** **711** **712** **713** **714** **715** **716** **717** **718** **719** **720** **721** **722** **723** **724** **725** **726** **727** **728** **729** **730** **731** **732** **733** **734** **735** **736** **737** **738** **739** **740** **741** **742** **743** **744** **745** **746** **747** **748** **749** **750** **751** **752** **753** **754** **755** **756** **757** **758** **759** **760** **761** **762** **763** **764** **765** **766** **767** **768** **769** **770** **771** **772** **773** **774** **775** **776** **777** **778** **779** **780** **781** **782** **783** **784** **785** **786** **787** **788** **789** **790** **791** **792** **793** **794** **795** **796** **797** **798** **799** **800** **801** **802** **803** **804** **805** **806** **807** **808** **809** **810** **811** **812** **813** **814** **815** **816** **817** **818** **819** **820** **821** **822** **823** **824** **825** **826** **827** **828** **829** **830** **831** **832** **833** **834** **835** **836** **837** **838** **839** **840** **841** **842** **843** **844** **845** **846** **847** **848** **849** **850** **851** **852** **853** **854** **855** **856** **857** **858** **859** **860** **861** **862** **863** **864** **865** **866** **867** **868** **869** **870** **871** **872** **873** **874** **875** **876** **877** **878** **879** **880** **881** **882** **883** **884** **885** **886** **887** **888** **889** **890** **891** **892** **893** **894** **895** **896** **897** **898** **899** **900** **901** **902** **903** **904** **905** **906** **907** **908** **909** **910** **911** **912** **913** **914** **915** **916** **917** **918** **919** **920** **921** **922** **923** **924** **925** **926** **927** **928** **929** **930** **931** **932** **933** **934** **935** **936** **937** **938** **939** **940** **941** **942** **943** **944** **945** **946** **947** **948** **949** **950** **951** **952** **953** **954** **955** **956** **957** **958** **959** **960** **961** **962** **963** **964** **965** **966** **967** **968** **969** **970** **971** **972** **973** **974** **975** **976** **977** **978** **979** **980** **981** **982** **983** **984** **985** **986** **987** **988** **989** **990** **991** **992** **993** **994** **995** **996** **997** **998** **999** **1000** **1001** **1002** **1003** **1004** **1005** **1006** **1007** **1008** **1009** **1010** **1011** **1012** **1013** **1014** **1015** **1016** **1017** **1018** **1019** **1020** **1021** **1022** **1023** **1024** **1025** **1026** **1027** **1028** **1029** **1030** **1031** **1032** **1033** **1034** **1035** **1036** **1037** **1038** **1039** **1040** **1041** **1042** **1043** **1044** **1045** **1046** **1047** **1048** **1049** **1050** **1051** **1052** **1053** **1054** **1055** **1056** **1057** **1058** **1059** **1060** **1061** **1062** **1063** **1064** **1065** **1066** **1067** **1068** **1069** **1070** **1071** **1072** **1073** **1074** **1075** **1076** **1077** **1078** **1079** **1080** **1081** **1082** **1083** **1084** **1085** **1086** **1087** **1088** **1089** **1090** **1091** **1092** **1093** **1094** **1095** **1096** **1097** **1098** **1099** **1100** **1101** **1102** **1103** **1104** **1105** **1106** **1107** **1108** **1109** **1110** **1111** **1112** **1113** **1114** **1115** **1116** **1117** **1118** **1119** **1120** **1121** **1122** **1123** **1124** **1125** **1126** **1127** **1128** **1129** **1130** **1131** **1132** **1133** **1134** **1135** **1136** **1137** **1138** **1139** **1140** **1141** **1142** **1143** **1144** **1145** **1146** **1147** **1148** **1149** **1150** **1151** **1152** **1153** **1154** **1155** **1156** **1157** **1158** **1159** **1160** **1161** **1162** **1163** **1164** **1165** **1166** **1167** **1168** **1169** **1170** **1171** **1172** **1173** **1174** **1175** **1176** **1177** **1178** **1179** **1180** **1181** **1182** **1183** **1184** **1185** **1186** **1187** **1188** **1189** **1190** **1191** **1192** **1193** **1194** **1195** **1196** **1197** **1198** **1199** **1200** **1201** **1202** **1203** **1204** **1205** **1206** **1207** **1208** **1209** **1210** **1211** **1212** **1213** **1214** **1215** **1216** **1217** **1218** **1219** **1220** **1221** **1222** **1223** **1224** **1225** **1226** **1227** **1228** **1229** **1230** **1231** **1232** **1233** **1234** **1235** **1236** **1237** **1238** **1239** **1240** **1241** **1242** **1243** **1244** **1245** **1246** **1247** **1248** **1249** **1250** **1251** **1252** **1253** **1254** **1255** **1256** **1257** **1258** **1259** **1260** **1261** **1262** **1263** **1264** **1265** **1266** **1267** **1268** **1269** **1270** **1271** **1272** **1273** **1274** **1275** **1276** **1277** **1278** **1279** **1280** **1281** **1282** **1283** **1284** **1285** **1286** **1287** **1288** **1289** **1290** **1291** **1292** **1293** **1294** **1295** **1296** **1297** **1298** **1299** **1300** **1301** **1302** **1303** **1304** **1305** **1306** **1307** **1308** **1309** **1310** **1311** **1312** **1313** **1314** **1315** **1316** **1317** **1318** **1319** **1320** **1321** **1322** **1323** **1324** **1325** **1326** **1327** **1328** **1329** **1330** **1331** **1332** **1333** **1334** **1335** **1336** **1337** **1338** **1339** **1340** **1**

.....  
.....  
.....

رئیس محترم

---

دو کدی، پرونده دادگاه محترم در خصوص پرونده مذکور در دسترس است.

ساز:

---

ساز:

---

دو کدی، پرونده دادگاه محترم در دسترس است.

---

ساز:

---



1. 澳門司法司

澳門

司法司

2. 澳門司法司

3. 04 ( 澳門司法司 ) 106 ( 澳門 )

Empty rectangular box for signature or stamp.

4. 澳門司法司

5. 澳門司法司

6. 澳門

7. 澳門司法司

8. 澳門司法司

9. 澳門司法司

10. 澳門司法司

11. 澳門司法司

12. 澳門司法司





























01 جوابی فریادوں اور اعتراضوں پر استنادی نکتوں پر

فریادوں اور استنادی نکتوں پر

.....

.....

.....

02 ذراستوں اور نئے رسیدوں اور جیو نکتوں پر فریادوں پر اعتراضوں اور استنادی نکتوں پر  
(ج) فریادوں پر رسیدوں اور استنادی نکتوں پر

.....

.....

.....

03 فریادوں پر اعتراضوں اور نکتوں پر

.....

.....

.....

(قوڭدى ئىشلىتىش ۋاقتى)

قوڭدى ئىشلىتىش ۋاقتى

---

04 قوڭدى ئىشلىتىش ۋاقتى

ئىشلىتىش ۋاقتى

ئىشلىتىش ۋاقتى

05 قوڭدى ئىشلىتىش ۋاقتى

ئىشلىتىش ۋاقتى

ئىشلىتىش ۋاقتى

ئىشلىتىش ۋاقتى



07 ڪوٽيشن ۽ ٽيڪسٽ ۽ ٽيڪسٽ : ڪوٽيشن ۽ ٽيڪسٽ

		ڪي ڪوٽيشن / ٽيڪسٽ ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن
		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن	
		ڪوٽيشن : ڪوٽيشن	
		ڪي ڪوٽيشن / ٽيڪسٽ ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن
		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن	
		ڪوٽيشن : ڪوٽيشن	
	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن
			ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن

(ڪوٽيشن ۽ ٽيڪسٽ ڪوٽيشن)

ڪوٽيشن ۽ ٽيڪسٽ ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن

08 ڪوٽيشن ۽ ٽيڪسٽ ۽ ٽيڪسٽ : ڪوٽيشن ۽ ٽيڪسٽ

		ڪوٽيشن ڪوٽيشن ( ڪوٽيشن ڪوٽيشن ) : ڪوٽيشن	
	ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ڪوٽيشن / ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن
		ڪي ڪوٽيشن / ٽيڪسٽ ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن
		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن	
		ڪوٽيشن : ڪوٽيشن	
		ڪي ڪوٽيشن / ٽيڪسٽ ڪوٽيشن : ڪوٽيشن	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن
		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن	
		ڪوٽيشن : ڪوٽيشن	
	ڪوٽيشن ۽ ٽيڪسٽ : ڪوٽيشن		ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن
			ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن ڪوٽيشن : ڪوٽيشن

09 ڪوٽيشن ۽ ٽيڪسٽ ۽ ٽيڪسٽ : ڪوٽيشن ۽ ٽيڪسٽ

		ڪوٽيشن ڪوٽيشن ( ڪوٽيشن ڪوٽيشن ) : ڪوٽيشن
--	--	--











03- قانونی و عدلیہ کے امور کے بارے میں (جو عدلیہ کے امور کے بارے میں عدلیہ کے امور کے بارے میں)

.....  
.....  
.....  
.....

04- قانونی و عدلیہ کے امور کے بارے میں

1. ....

2. ....

عدلیہ

عدلیہ کے امور کے بارے میں

.....

.....

.....

.....

عدلیہ کے امور کے بارے میں

1. .....  
2. .....  
3. .....

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



# අධිකරණ අධිකරණ දින දැනුම් පිටුව

රට: මොසාමික්

ප්‍රදේශය: මොසාමික්

..... : දින දැනුම් පිටුව

## ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව

09 (විවේචනාත්මකව) දින දැනුම් පිටුව 117.0 (-)

දින දැනුම් පිටුව

ප්‍රදේශීය අධිකරණ:

අධිකරණ

ප්‍රදේශීය අධිකරණ:

### අධිකරණ

1. ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව පිළිබඳව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ 14 වන දින දැනුම් පිටුව.
2. ඊට අදාළව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව පිළිබඳව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ 12 වන දින දැනුම් පිටුව.
3. ඊට අදාළව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව පිළිබඳව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ 12 වන දින දැනුම් පිටුව.
4. ඊට අදාළව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව පිළිබඳව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ 12 වන දින දැනුම් පිටුව.
5. ඊට අදාළව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ ප්‍රදේශීය අධිකරණ ක්‍රියාකාරීත්ව පිළිබඳව ප්‍රදේශීය අධිකරණ සභාවේ සභාපතිවරයාගේ 12 වන දින දැනුම් පිටුව.



مۆھرىم تىرىشكەن

مۆھرىم تىرىشكەن ھەيئەتىنىڭ قارارىغا ئاساسەن، تۆۋەندىكىدەك قىلىنىدۇ.

مۆھرىم:

\_\_\_\_\_

مۆھرىم:

\_\_\_\_\_

مۆھرىم تىرىشكەن ھەيئەتى:

\_\_\_\_\_

مۆھرىم

\_\_\_\_\_

مۆھرىم تىرىشكەن ھەيئەتى:

1. قارارنىڭ مۇنداقچىسىنىڭ ئىسمىنىڭ ئاستىدا، ئىسمىنىڭ ئاستىدا، ئىسمىنىڭ ئاستىدا، ئىسمىنىڭ ئاستىدا.

















في شأن...  
...  
...

تاريخ:

\_\_\_\_\_

موقع:

\_\_\_\_\_

ملاحظات:

\_\_\_\_\_

ملاحظات:

\_\_\_\_\_

ملاحظات:

1. في شأن...  
...  
...



01- دواړو سره تړلی ویني :

			تړلی سره ( دواړو سره ) :
تړلی :	دواړو سره :	دواړو سره / دواړو سره :	
		تړلی سره / دواړو سره :	تړلی سره :
		دواړو سره :	
		تړلی :	
		تړلی سره / دواړو سره :	تړلی سره دواړو سره :
		دواړو سره :	
		تړلی :	
	دواړو سره :	دواړو سره سره :	
			دواړو سره دواړو سره سره دواړو سره دواړو سره

02- دواړو سره تړلی ویني :

			تړلی سره ( دواړو سره ) :
تړلی :	دواړو سره :	دواړو سره / دواړو سره :	
		تړلی سره / دواړو سره :	تړلی سره :
		دواړو سره :	
		تړلی :	
		تړلی سره / دواړو سره :	تړلی سره دواړو سره :
		دواړو سره :	
		تړلی :	
	دواړو سره :	دواړو سره سره :	
			دواړو سره دواړو سره سره دواړو سره دواړو سره

03- دواړو سره تړلی ویني دواړو سره دواړو سره









അമാൽ‌ഹോസ് അപ്പീൽ കോടതി

നമ്പർ: 12

പ്രദാനം ചെയ്ത തീയതി:

.....: 12

അപേക്ഷകൻ, അപേക്ഷിക്കപ്പെട്ടവൻ, സാക്ഷി, സാക്ഷി, സാക്ഷി

12 (1200) (അപേക്ഷകൻ, അപേക്ഷിക്കപ്പെട്ടവൻ, സാക്ഷി, സാക്ഷി, സാക്ഷി)

[Empty box for signature]

.....: 12

.....: 12

.....

.....: 12

അപേക്ഷകൻ

- 21. .....: 12
- 22. .....: 12
- 23. .....: 12
- 24. .....: 12



**03- අයිතියක් හිමිකරුන්ගේ නම සහ ලිපිනය**

			අයිතියක් හිමිකරු (අයිතියක්):
නම:	අයිතියක් හිමිකරු:	අයිතියක් හිමිකරු / අයිතියක් හිමිකරු:	
		අයිතියක් හිමිකරු / අයිතියක් හිමිකරු:	අයිතියක් හිමිකරු:
		අයිතියක් හිමිකරු:	
		අයිතියක්:	
		අයිතියක් හිමිකරු / අයිතියක් හිමිකරු:	අයිතියක් හිමිකරු:
		අයිතියක් හිමිකරු:	
		අයිතියක්:	
	අයිතියක් හිමිකරු:	අයිතියක් හිමිකරු:	
අයිතියක් හිමිකරු / අයිතියක් හිමිකරු			

**04- අයිතියක් හිමිකරුන්ගේ නම සහ ලිපිනය**

.....  
 .....  
 .....

**05- අයිතියක් හිමිකරුන්ගේ නම සහ ලිපිනය**

.....  
 .....  
 .....

**06- අයිතියක් හිමිකරුන්ගේ නම සහ ලිපිනය**

.....  
 .....  
 .....



















11. ڪوٽ سميٽي ۾ ڪوٽ سميٽي جي ڪم ۾:

		ڪي ڪم / ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪي ڪم / ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:

(ڪوٽ سميٽي جي ڪم ۾)

ڪوٽ سميٽي جي ڪم ۾ ڪوٽ سميٽي جي ڪم ۾:

12. ڪوٽ سميٽي ۾ ڪوٽ سميٽي جي ڪم ۾:

		ڪوٽ سميٽي جي ڪم ۾ ( ڪوٽ سميٽي جي ڪم ۾ ):	
ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪي ڪم / ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪي ڪم / ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	
		ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:
		ڪوٽ سميٽي جي ڪم ۾:	ڪوٽ سميٽي جي ڪم ۾:

13. ڪوٽ سميٽي جي ڪم ۾ ڪوٽ سميٽي جي ڪم ۾:

ڪوٽ سميٽي جي ڪم ۾ ڪوٽ سميٽي جي ڪم ۾:

ڪوٽ سميٽي جي ڪم ۾: aa-maalhos-courts.gov.mv | ڪوٽ سميٽي جي ڪم ۾: aa-maalhos@judiciary.gov.mv









	١٤٤٥ هـ :		٢٠٢٤ :
		٢٠٢٤ :	
٢٠٢٤ :			

**03 ٢٠٢٤ : ٢٠٢٤**

- ..... 6.
- ..... 7.
- ..... 8.

**04 ٢٠٢٤ : ٢٠٢٤**

- .....
- .....
- .....
- .....

**05 ٢٠٢٤ : ٢٠٢٤**

- ..... 1.
- ..... 2.

**06 ٢٠٢٤ : ٢٠٢٤**

- .....
- .....
- .....
- .....

**07 ٢٠٢٤ : ٢٠٢٤**

- ..... 1.

2.

08 دعوى اذيت و تضرر من جراء استعمال وسائل النقل :  
.....

1.

2.

(قضى كرسى ك)

دعوى اذيت و تضرر من جراء استعمال وسائل النقل :

09. قضى كرسى ك :  
.....

قضى كرسى ك

قضى كرسى ك

10. دعوى اذيت و تضرر من جراء استعمال وسائل النقل :  
.....

قضى كرسى ك

قضى كرسى ك

11. دعوى اذيت و تضرر من جراء استعمال وسائل النقل :  
.....

قضى كرسى ك

قضى كرسى ك

قضى كرسى ك



\_\_\_\_\_ : \_\_\_\_\_

\_\_\_\_\_ : \_\_\_\_\_

**13** \_\_\_\_\_

	_____ / _____ : _____	_____ : _____
	_____ : _____	
	_____ : _____	
	_____ / _____ : _____	_____ : _____
	_____ : _____	
	_____ : _____	
	_____ : _____	_____ : _____

(\_\_\_\_\_)

\_\_\_\_\_ :

\_\_\_\_\_

\_\_\_\_\_ :

\_\_\_\_\_ :

\_\_\_\_\_ :

\_\_\_\_\_ :

\_\_\_\_\_ :

1. \_\_\_\_\_



# ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

ގާނޫނީ ޖުޖުމްހޫރިއްޔާ،

ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ.

..... ފޮޓޯ ސަފްޓްކޮޕް : .....

## ފޮޓޯ 16 (މަނިކު ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ 660 (-))



މަނިކު ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ

މަނިކު ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ :

.....

މަނިކު

މަނިކު ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ :

.....

### ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ

1. ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ، ޖުޖުމްހޫރިއްޔާ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ 180 ދުވަހުގެ ތެރޭގައި ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.
2. ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.
3. ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.
4. ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.
5. ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ 12 ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.
6. ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ.









08. ڪوٺي ٺاهڻ لاءِ رٿي ٺاهڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ (اڻسڻي ٿيڻ جي صورت ۾)

1	
2	
3	

09. ڪوٺي ٺاهڻ لاءِ رٿي ٺاهڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ (اڻسڻي ٿيڻ جي صورت ۾)

1	
2	
3	

10. ڪوٺي ٺاهڻ لاءِ رٿي ٺاهڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ (اڻسڻي ٿيڻ جي صورت ۾)

1	ڪوٺي / ڪوٺي:	نالي:	
	ٺاهڻ لاءِ رٿي ٺاهڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ:	سڃاڻپ:	اڻسڻي ٿيڻ جي صورت ۾:
	ڪوٺي:	اڻسڻي ٿيڻ جي صورت ۾:	
	نالي ڪوٺي ٺاهڻ:	سڃاڻپ:	اڻسڻي ٿيڻ جي صورت ۾:
	ڪوٺي:	اڻسڻي ٿيڻ جي صورت ۾:	
	اڻسڻي ٿيڻ جي صورت ۾:	سڃاڻپ:	اڻسڻي ٿيڻ جي صورت ۾:
	اڻسڻي ٿيڻ جي صورت ۾:	اڻسڻي ٿيڻ جي صورت ۾:	

(ڏانهن ڏيکارڻ جي صورت ۾، ڪوٺي ٺاهڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ)

11. سڃاڻپ ڪرڻ جي ڏانهن ڏيکارڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ جو ڪم ڪرڻ تي ڏانهن ڏيکارڻ

ڪوٺي ٺاهڻ:	
1	.....
2	.....
3	.....
4	.....



.....

.....

16. סוגי פיקציות ופיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

.....

.....

.....

17. סוגי פיקציות ופיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

.....

.....

.....

18. פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

□ פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

□ פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

19. פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות, פיקציות פיקציות.

.....

.....

.....





## 1. 2. 3.

1. 2. 3.
2. 3.
- 3.













	٤٤٤ : ٤٤٤ / ٤٤٤ ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :

(٤٤٤ ٤٤٤ ٤٤٤)

٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤

08 ٤٤٤ ٤٤٤ ٤٤٤

	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :

09 ٤٤٤ ٤٤٤ ٤٤٤

	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :
	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :	٤٤٤ : ٤٤٤ :

٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤ ٤٤٤

٤٤٤ : aa-maalhos@judiciary.gov.mv | ٤٤٤ : aa-maalhos-courts.gov.mv





# ދިވެހިރާއްޖޭގެ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން

ގަވާއިދު

ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން

..... ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން :

## ދިވެހިރާއްޖޭގެ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން

ޖުޖުކަން 18 ( ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން 660 (ސ) )

ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން :

ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން :

.....  
ޖުޖުކަން

ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން :

.....  
ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން :

1. ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން.
2. ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން 12 ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން.
3. ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން.
4. ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން 25/- (ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން) ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން.
5. ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން ޖަހާ ޖުޖުކަން.

.....  
.....  
.....

02 المسائل المتعلقة بالسلطة القضائية :

7. التصنيف :

مسألة من مسائل

السلطة القضائية

المسائل المتعلقة بالسلطة القضائية

المسائل المتعلقة

(تصنيف المسائل المتعلقة بالسلطة القضائية)

..... (ر) مسألة من مسائل :

..... (ر) مسألة من مسائل :

..... (ر) مسائل تتعلق بالسلطة القضائية :

.....  
.....  
.....

المسائل المتعلقة

المسائل المتعلقة بالسلطة القضائية

..... (ر) مسألة من مسائل :

..... (ر) مسألة من مسائل :

..... (ر) مسائل تتعلق بالسلطة القضائية :













347

347

347

347

347

347

347

1. 347
2. 347
3. 347
4. 347
5. 347
6. 347

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



# අධිකරණ විනිසුරු පරීක්ෂණ පත්‍ර

1. වර්ග. දිනය,

ප්‍රදානයේදී.

..... : ප්‍රදානයේදී :

## ප්‍රදානයේදී පරීක්ෂණ පත්‍ර

19 වන (අධිකරණ විනිසුරු පරීක්ෂණ පත්‍ර 660 (අ))

දිනයේදී පරීක්ෂණ

දිනයේදී පරීක්ෂණ

අධිකරණ

දිනයේදී පරීක්ෂණ

### විනිසුරු

1. ප්‍රදානයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
2. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
3. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර 12 ක්. ප්‍රදානයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
4. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
5. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
6. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර 25.00 (අධිකරණ පත්‍ර) දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.
7. දිනයේදී පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර 660 (අ) යටතේ පරීක්ෂණ පත්‍ර.

01. دَرسُورُ دَرسُورِ وَتَرسُورِ دَرسُورِ:

		تَرسُورُ دَرسُورِ: (دَرسُورُ دَرسُورِ):	
دَرسُورِ:		دَرسُورِ دَرسُورِ:	دَرسُورِ دَرسُورِ / دَرسُورِ دَرسُورِ:
		تَرسُورِ دَرسُورِ: (دَرسُورِ دَرسُورِ)	
		دَرسُورِ دَرسُورِ: (دَرسُورِ دَرسُورِ)	
	دَرسُورِ دَرسُورِ:	تَرسُورِ دَرسُورِ:	
		دَرسُورُ دَرسُورِ وَتَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ:	
		دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ:	

02. دَرسُورُ دَرسُورِ:

.....

.....

.....

.....

.....

03. دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ:

1. دَرسُورِ دَرسُورِ:

دَرسُورِ دَرسُورِ

دَرسُورِ دَرسُورِ

دَرسُورِ دَرسُورِ

دَرسُورِ دَرسُورِ

(دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ)

(ر). دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ دَرسُورِ











(قانونی راجحہ)

مقدمہ

دو طرفہ معاہدہ کے تحت دائرہ کار کے اندر رہتے ہوئے قانونی راجحہ پیش کی جا رہی ہے۔

تعمیر:

تعمیر:

دو طرفہ معاہدہ کے تحت دائرہ کار کے اندر رہتے ہوئے قانونی راجحہ پیش کی جا رہی ہے۔

تعمیر:

قانونی راجحہ کے تحت:

1. دائرہ کار کے تحت قانونی راجحہ پیش کی جا رہی ہے۔
2. دائرہ کار کے تحت قانونی راجحہ پیش کی جا رہی ہے۔
3. دائرہ کار کے تحت قانونی راجحہ پیش کی جا رہی ہے۔



ආණ්ඩුක්‍රමලේඛන කොමසාරිස් කාර්යාංශය

රාජ්‍ය සේවා

ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

..... : ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

සේවා වර්ගීකරණය / ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය (අංක 660)

[Empty box for candidate name]

ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

..... : ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

අයුතු

..... : ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශය

ආණ්ඩුක්‍රමලේඛන කොමසාරිස් කාර්යාංශය

1. සේවා වර්ගීකරණය කිරීමේ කාර්යාලයේ සේවය කිරීමට සූදානම් වීම.
2. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
3. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
4. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
5. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
6. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
7. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
8. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.
9. ප්‍රවේශන කොමසාරිස් කාර්යාංශයේ සේවය කිරීමට සූදානම් වීම.

01 دائرة المحاكمات والمختار

			تصنيفات مرتبة (مرتبة مرتبة) :
مرتبة :		مرتبة مرتبة :	مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة :
		مرتبة مرتبة :	مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :

02 دائرة المحاكمات والمختار

			تصنيفات مرتبة (مرتبة مرتبة) :
مرتبة :		مرتبة مرتبة :	مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :
			مرتبة مرتبة :
			مرتبة مرتبة :
		مرتبة مرتبة :	مرتبة مرتبة :
			مرتبة مرتبة / مرتبة مرتبة :

















01 ڊايمونشنز ۽ ٽريٽمنٽ ڊائريڪٽوري ڪوڊ

.....  
.....

02 ڊائريڪٽوري ٽريٽمنٽ:

.....  
.....  
.....  
.....  
.....  
.....

03 ڊايمونشنز ۽ ٽريٽمنٽ ڪوڊ:

.....  
.....  
.....  
.....  
.....

04 ٽريٽمنٽ ڪوڊ ۽ ٽريٽمنٽ ڪوڊ ڊائريڪٽوري ڪوڊ ۽ ٽريٽمنٽ ڪوڊ ڊائريڪٽوري ڪوڊ

.....  
.....









01 ڊائريڪٽوري ڊيويزن :

.....

.....

.....

.....

.....

.....

.....

02 ٽائيم ريسٽريڪٽيڊ ڊيويزن :

.....

.....

.....

.....

.....

.....

.....

03 ٽائيم ريسٽريڪٽيڊ ڊيويزن :

.....

.....

.....

.....

.....

.....

.....









01 ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن ڪرڻ لاءِ درخواست

ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن

ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن

02 ڊيپوٽيشن ڪرڻ لاءِ درخواست ڪرڻ واري ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن

.....  
.....  
.....

03 ڊيپوٽيشن ڪرڻ لاءِ درخواست ڪرڻ واري ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن

..... 9  
.....  
.....  
..... 10  
.....  
.....

04 ڪوٽوال ڊسٽرڪٽ ڪورٽ ۾ ڊيپوٽيشن ڪرڻ لاءِ درخواست

.....  
.....  
.....  
.....  
.....





**06 කොටසේ සඳහන් කර ඇත :**

	භූමි සේවා / වැටුප් සේවා සේවා :	නිලිකර ඇත :
	වැටුප් සේවා :	
	නිලිකර ඇත :	
	භූමි සේවා / වැටුප් සේවා සේවා :	නිලිකර ඇත :
	වැටුප් සේවා :	
	නිලිකර ඇත :	
	වැටුප් සේවා :	නිලිකර ඇත :

(නිලිකර ඇත)

නිලිකර ඇත

**07 කොටසේ සඳහන් කර ඇත :**

	නිලිකර ඇත (නිලිකර ඇත) :
නිලිකර ඇත :	නිලිකර ඇත / වැටුප් සේවා සේවා :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත / වැටුප් සේවා සේවා :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :
	නිලිකර ඇත :

(قانونی رہنمائی)

مقدمہ

یہ قانونی رہنمائی آپ کو اپنے حقوق و ذمہ داریوں کے بارے میں آگاہ کرنے کے لیے تیار کی گئی ہے۔

پہلا:

دوسرا:

تیسرا: اس بات پر یقین رکھیں:

چوتھا:

قانونی رہنمائی کے بارے میں:

1. اس قانونی رہنمائی کو آپ کو اپنے حقوق و ذمہ داریوں کے بارے میں آگاہ کرنے کے لیے تیار کیا گیا ہے۔



# ආණ්ඩුක්‍රමලේඛන කොමසාරිස් කොට්ඨාසයේ

රාජ්‍ය සේවා කොමසාරිස් කොට්ඨාසය

ප්‍රවේශන කොමසාරිස් කොට්ඨාසය

.....: ඉදිරිපත් කරන්න

## විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රය

ඉදිරිපත් කිරීමේ (51-ර) (විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස)

විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රය

.....: විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රය

ආණ්ඩු

.....: විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රය

### විද්‍යාත්මක පරීක්ෂණ

1. ඉදිරිපත් කිරීමේ කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
2. කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
3. ඉදිරිපත් කිරීමේ කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
4. ඉදිරිපත් කිරීමේ කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
5. විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
6. ඉදිරිපත් කිරීමේ කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.
7. ඉදිරිපත් කිරීමේ කොමසාරිස් කොට්ඨාසයේ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රයේ කොටස.

01 دَهِسَتَو نَمَرَتَو وَتَمَرَو :

			تَمَرَتَو سَمَرَو ( دَهِسَتَو سَمَرَتَو ) :
دَهِسَتَو :	دَهِسَتَو سَمَرَو :	دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	تَمَرَتَو دَهِسَتَو :
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	دَهِسَتَو دَهِسَتَو :
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو دَهِسَتَو :	دَهِسَتَو سَمَرَو :
			دَهِسَتَو دَهِسَتَو دَهِسَتَو سَمَرَو :
			دَهِسَتَو دَهِسَتَو دَهِسَتَو سَمَرَو :
			دَهِسَتَو دَهِسَتَو دَهِسَتَو سَمَرَو :
			دَهِسَتَو دَهِسَتَو دَهِسَتَو سَمَرَو :

02 دَهِسَتَو مَرَدَدَتَو وَتَمَرَو :

			تَمَرَتَو سَمَرَو ( دَهِسَتَو سَمَرَتَو ) :
دَهِسَتَو :	دَهِسَتَو سَمَرَو :	دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	تَمَرَتَو دَهِسَتَو :
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو / دَهِسَتَو سَمَرَو :	دَهِسَتَو دَهِسَتَو :
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو سَمَرَو :	
		دَهِسَتَو دَهِسَتَو :	دَهِسَتَو سَمَرَو :
			دَهِسَتَو دَهِسَتَو دَهِسَتَو سَمَرَو :



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



دولت ماالھوس ریاستی عدالت

دہلی،

۲۰۲۳ء

..... : رقم سرکہ نمبر

ریاستی عدالت، دہلی، ریاست ماالھوس

25 (دفعہ 25، ریاستی عدالت، ریاست ماالھوس، 2013ء) (سر)

[Empty rectangular box for signature]

..... : دستخط سرکہ نمبر

..... : تحریر شدہ نام و نمبر

.....

..... : تحریر شدہ نام و نمبر

	01 ( ډیويزون سرکټور ) :
--	-------------------------

01 ډیويزون سرکټور ډیويزون :

			01 ( ډیويزون سرکټور ) :
	ډیويزون :		ډیويزون سرکټور / ډیويزون سرکټور :
		ډیويزون سرکټور / ډیويزون سرکټور :	ډیويزون سرکټور :
		ډیويزون سرکټور :	
		ډیويزون :	
		ډیويزون سرکټور / ډیويزون سرکټور :	ډیويزون سرکټور :
		ډیويزون سرکټور :	
		ډیويزون :	
		ډیويزون سرکټور :	ډیويزون سرکټور :
		ډیويزون سرکټور ډیويزون سرکټور ډیويزون سرکټور :	





دائریسوار ایہ تیڈی سر لاجیہ جیڈیو ڈسٹریکٹ جیڈیو ایڈمنسٹریٹائی ڈسٹریکٹ

1

2

بروقیڈنگ واپائی :

سور :

سرپر :

جیڈیو :

جیڈیو سرپر :

ڈسٹریکٹ بروقیڈنگ واپائی :

سور :

سرپر :

جیڈیو :

جیڈیو سرپر / ایڈمنسٹریٹائی سرپرپر :

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ





..... : 2020

# 2020 27 ( )

27 ( )

2020

2020

.....

2020

2020

.....

01 2020



(فردی تروستر ۱)

فردی تروستر ۱

06 فائده‌های فردی تروستر:

		فائده‌های فردی تروستر (فردی تروستر):	
فردی تروستر:	فردی تروستر:	فائده‌های فردی تروستر / فائده‌های تروستر:	
		فائده‌های فردی تروستر / فائده‌های تروستر:	فائده‌های فردی تروستر:
		فائده‌های فردی تروستر:	
		فائده‌های فردی تروستر:	
		فائده‌های فردی تروستر / فائده‌های تروستر:	فائده‌های فردی تروستر:
		فائده‌های فردی تروستر:	
		فائده‌های فردی تروستر:	
		فائده‌های فردی تروستر:	فائده‌های فردی تروستر:

07 فائده‌های فردی تروستر:

		فائده‌های فردی تروستر (فردی تروستر):	
فردی تروستر:	فردی تروستر:	فائده‌های فردی تروستر / فائده‌های تروستر:	















١٣٣١

١٣٣١

(١٣٣١ ١٣٣١ ١٣٣١)

(١٣٣١ ١٣٣١ ١٣٣١)

(١٣٣١ ١٣٣١ ١٣٣١)

١٣٣١ ١٣٣١ ١٣٣١  
١٣٣١ ١٣٣١ ١٣٣١







# مقدمہ

.....

.....

.....

.....

.....

(موسسہ ائمہ کی سرپرستی)

(موسسہ ائمہ کی سرپرستی)

(مقدمہ کی سرپرستی)

برصغیر ہندوستان میں

مقدمہ کی سرپرستی

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



الجمهورية العربية السورية

دمشق

الجمهورية العربية السورية

رقم الملف: .....

## الجمهورية العربية السورية

رقم 31 (دائرة المحاكمات والقضاء - 184)

الدائرة القضائية:

القسم

الدائرة القضائية:

المحكمة

1. في الدائرة القضائية المذكورة أعلاه، في تاريخ 18/11/2018، تم إصدار قرار قضائي رقم 184/2018، في الموضوع المذكور أعلاه.





























.....  
.....  
.....

04 قرارداد اقسام و سرپرست خانواده

قرارداد اقسام

قرارداد سرپرست خانواده

قرارداد اقسام و سرپرست خانواده قرارداد اقسام و سرپرست خانواده قرارداد اقسام و سرپرست خانواده

.....  
.....  
.....

05 قرارداد اقسام و سرپرست خانواده؟

قرارداد اقسام و سرپرست خانواده

قرارداد اقسام و سرپرست خانواده

06 قرارداد اقسام و سرپرست خانواده؟

قرارداد اقسام و سرپرست خانواده

قرارداد اقسام و سرپرست خانواده









.....  
.....  
.....

04 **تدقیق و تفسیر و تفسیر و تفسیر و تفسیر :**

**تدقیق و تفسیر و تفسیر**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

**تدقیق و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر :**

..... **تدقیق و تفسیر و تفسیر و تفسیر :**

05 **تدقیق و تفسیر و تفسیر و تفسیر و تفسیر :**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

06 **تدقیق و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر :**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

07 **تدقیق و تفسیر و تفسیر و تفسیر و تفسیر و تفسیر :**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

**تدقیق و تفسیر و تفسیر و تفسیر**

















የግዴታ ጽሑፍ

ወይንም ሌላ ግዴታ ጽሑፍ ለመስጠት ይጠቀሙ።

ስም:

---

ስም:

---

ወይንም ሌላ ግዴታ ጽሑፍ ለመስጠት ይጠቀሙ።

---

ስም:

---







آمريکون ڊيموڪريٽيڪ ڊيپارٽمنٽ

ٻيٽي،

مقريٽو.

.....: ڊيپارٽمنٽ

ڊيپارٽمنٽ

ڊيپارٽمنٽ (ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ 266.0)

ڊيپارٽمنٽ

.....: ڊيپارٽمنٽ

ڊيپارٽمنٽ

.....: ڊيپارٽمنٽ

ڊيپارٽمنٽ

1. ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ.
2. ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ، ڊيپارٽمنٽ ڊيپارٽمنٽ، ڊيپارٽمنٽ ڊيپارٽمنٽ 12 ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ.
3. ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ.
4. ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ، ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ.













**07 شعبه سرپرستی بچه‌ها و سرپرستی معلولان در دادگاه:**

			تعداد سرپرست (بزرگسالان):	
تعداد:		تعداد معلولان:	تعداد بچه‌ها / سرپرست بچه‌ها:	
			تعداد سرپرست / سرپرست بچه‌ها:	
			تعداد معلولان:	
			تعداد بچه‌ها:	
			تعداد سرپرست / سرپرست بچه‌ها:	
			تعداد معلولان:	
			تعداد بچه‌ها:	
		تعداد معلولان:	تعداد سرپرست:	
			تعداد سرپرست بچه‌ها / سرپرست معلولان:	

**08 شعبه سرپرستی بزرگسالان ناتوان:**

□ این شعبه سرپرستی بزرگسالان ناتوان در دادگاه سرپرستی می‌کند.

1. تعداد سرپرست بزرگسالان ناتوان:

2. تعداد بزرگسالان ناتوان در دادگاه:

3. تعداد سرپرست بزرگسالان ناتوان در دادگاه:

تعداد بزرگسالان ناتوان: \_\_\_\_\_

تعداد: \_\_\_\_\_

تعداد بزرگسالان ناتوان در دادگاه: \_\_\_\_\_

تعداد سرپرست بزرگسالان ناتوان در دادگاه: \_\_\_\_\_



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



دولة موريشوس

موريشوس

موريشوس

رقم الملف: .....

مجلس المحاكم

مادة 41 (دستور موريشوس) رقم 280 (أ)

Empty rectangular box for signature or stamp

توقيع

موريشوس

موريشوس

موريشوس

.....

.....

.....

.....

.....

تَوْسِيْعَةٌ

تَعْرِيفٌ:

مَعْرُوفٌ:

رَدٌّ:

تَوْسِيْعَةٌ:



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިރާއްޖޭގެ ޖުޖުމްހޫރިއްޔާ ގުޅިގެން ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ

ގަވާއިދު،

ދިވެހިރާއްޖެ.

..... ޖަހާ ޖަހާ ޖަހާ :

ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ

42 ޖަހާ ( ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ 281.0 (-) )

[Empty rectangular box for signature or stamp]

ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ

ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ

ޖަހާ

ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ

ޖަހާ ޖަހާ

1. ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ 25.00 ޖަހާ (ޖަހާ ޖަހާ) ޖަހާ ޖަހާ ޖަހާ.
2. ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ.
3. ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ.
4. ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ 12 ޖަހާ. ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ ޖަހާ.





**07** קובץ שאלות למבחן בגובה תשלום פיקודי

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: .....

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: .....

מרצה:

מרצה בגובה תשלום פיקודי: .....

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: .....

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

מרצה בגובה תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

**08** הגובה של תשלום פיקודי

הגובה של תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

הגובה של תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי.

הגובה של תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: (מרצה בגובה תשלום פיקודי) .....

**09** קובץ שאלות למבחן בגובה תשלום פיקודי

הגובה של תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: .....

הגובה של תשלום פיקודי קובץ שאלות למבחן בגובה תשלום פיקודי: 372 סעיף 372 (מרצה בגובה תשלום פיקודי) .....

.....  
.....  
.....







آمريکون ڊيموڪريٽڪ ڊيپارٽمنٽ

ٻيٽي،

مقريٽو.

.....: قوڙ سڙوڪو

موزيم ڊيپارٽمنٽ

قوڙ 43 ( ڊاڪٽر ايجنٽي ڊاڪٽر 280 (ا) )

ڊيپارٽمنٽ:

1. قوڙ قوڙ اڻ ڳڻي سڙوڪو سڙوڪو ڊيپارٽمنٽ.
2. قوڙ قوڙ ڊيپارٽمنٽ مڙوڪو، قوڙ قوڙ ڊيپارٽمنٽ، قوڙ 12 ڊيپارٽمنٽ ڊيپارٽمنٽ سڙوڪو ڊيپارٽمنٽ.
3. قوڙ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ ڊيپارٽمنٽ سڙوڪو ڊيپارٽمنٽ سڙوڪو.

<p>دَرسَتِی تَی سَیوَرِی سَیوَرِی</p>	<p>تَی سَیوَرِی سَیوَرِی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	<p>مَیوَرِی سَیوَرِی تَی</p>
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	
<p>مَیوَرِی سَیوَرِی تَی</p>	



בראשית שנת ה'תשפ"ג

ביום ראשון, 17 בדצמבר 2022

ברוך שם כבוד מלכותו לעולם ועד!

ביום ראשון, 17 בדצמבר 2022!



澳門司法司  
澳門司法官學院

澳門，

澳門司法官學院

.....: 306

306

44 (306)

306

306

306

306





			ڳڻپو ڳڻپو ( ڳڻپو ڳڻپو ) :
ڳڻپو :	ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	
		ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو :
		ڳڻپو ڳڻپو :	
		ڳڻپو :	
		ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو ڳڻپو :
		ڳڻپو ڳڻپو :	
		ڳڻپو :	
		ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو ڳڻپو :
<input type="checkbox"/> ڳڻپو ڳڻپو	<input type="checkbox"/> ڳڻپو ڳڻپو	ڳڻپو ڳڻپو ڳڻپو :	
			ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو :

			ڳڻپو ڳڻپو ( ڳڻپو ڳڻپو ) :
ڳڻپو :	ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	
		ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو :
		ڳڻپو ڳڻپو :	
		ڳڻپو :	
		ڳڻپو ڳڻپو / ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو ڳڻپو :
		ڳڻپو ڳڻپو :	
		ڳڻپو :	
		ڳڻپو ڳڻپو :	ڳڻپو ڳڻپو ڳڻپو :
<input type="checkbox"/> ڳڻپو ڳڻپو	<input type="checkbox"/> ڳڻپو ڳڻپو	ڳڻپو ڳڻپو ڳڻپو :	
			ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو ڳڻپو :

03 සරියෙන් පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න සහ පිළිතුරු :

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

.....

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

.....

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

.....

පිළිතුරු :

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න : ( ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න )

04 ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න සහ පිළිතුරු :

..... : ප්‍රශ්න :

..... : ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

..... : ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

..... : ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

..... : ප්‍රශ්න සහ පිළිතුරු සපයනු ලබන ප්‍රශ්න :

**05 ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :**

..... ސަރުކާރު :

..... ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

**06 ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :**

..... 6. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... 7. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... 8. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... 9. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... 10. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

..... 11. ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :

**07 ޖުމްހޫރީ ސަރުކާރުގެ ހުކުމާ ގުޅިގެން ދަންނަވާ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން ފޮނުވާލުމުގެ ބަޔާން :**

.....  
.....  
.....

08 د قوډې اړه زبانه وپرسونکي سوچ :

- 1. ....
- 2. ....
- 3. ....

09 هوښيارۍ لامل ګرځېدونکي شتون د ژوندۍ کولو :

□ مړينې راتيا ورسره اړه ګرځېدونکي شتون د ژوندۍ کولو ګرځېدونکي شتون

مړينې اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون :

مړينې اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون :

سړي :

اړه ګرځېدونکي شتون :

مړينې اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون :

□ مړينې راتيا ورسره اړه ګرځېدونکي شتون د ژوندۍ کولو ګرځېدونکي شتون

□ ورسره اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون

□ اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون

10 اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون :

□ مړينې راتيا ورسره اړه ګرځېدونکي شتون د ژوندۍ کولو ګرځېدونکي شتون

□ مړينې راتيا ورسره اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون

اړه ګرځېدونکي شتون د ژوندۍ کولو لامل ګرځېدونکي شتون ( مړينې راتيا ورسره اړه ګرځېدونکي شتون )











අධිකරණ පදනමේ සේවයේ සහභාගී වීමේ කොන්දේසි

1. වර්ගය

පුද්ගලික

..... : ප්‍රශ්න පත්‍රය

දේශීය සේවයේ සහභාගී වීමේ කොන්දේසි

ප්‍රශ්න 46 (වර්ගය අනුකූලව පිළිවෙල)

ප්‍රශ්න පත්‍රයේ පිටුපස

පිටුව

පිටුවේ පිටුපස

පිටුවේ පිටුපස

වර්ගය අනුකූලව

වර්ගය අනුකූලව

සේවයේ සහභාගී වීමේ කොන්දේසි අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල.

වර්ගය අනුකූලව

1. වර්ගය අනුකූලව පිළිවෙල? පිටුව

වර්ගය අනුකූලව

2. වර්ගය අනුකූලව පිළිවෙල? 30 පිටුවක් පිළිවෙල? පිටුව

1- වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල. වර්ගය අනුකූලව පිළිවෙල.

**ስዕል**

**ጽሑፍ**

ትዕዛዝ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሌሎች ሰነድ ማቅረብ ለማሰጠት ይኖርብዎታል።

**የሰነድ ማቅረብ ደንብ**

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።	የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።
--	--

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።	የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።
--	--

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።  
የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።

የሰነድ ማቅረብ ደንብ ለማሰጠት ለሌሎች ሰነድ ማቅረብ ይኖርብዎታል።



1. **ආරම්භක ප්‍රශ්න:** ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කරන්න.

2. **විෂයය:** ඔබගේ ප්‍රධාන ප්‍රශ්නය හෝ ඉල්ලීම සඳහන් කරන්න.

3. **විස්තරය:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

**විස්තරය සඳහා ප්‍රදානය**

4. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

5. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

6. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

7. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

8. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.

ස්ථානය:

ස්ථානය:

9. **විකල්ප පිටුවක්:** ඔබගේ ප්‍රශ්නයට සහතික කර ඇති සියලුම තොරතුරු සඳහන් කරන්න.















